



# අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

10/11 ශ්‍රේණි සඳහා විච්ඡේද පාඨමාලාවට අදාළ ක්‍රියාකාරකම්

10 ශ්‍රේණිය - පරිච්ඡේදය 05 - ගිණුම්කරණ සමීකරණය

ගිණුම්කරණ සමීකරණය ගොඩනැගීම

## 01. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක i හා ii ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සුභසිංහ විසින් 2020.01.01 දින රු. 80 000 ක මුදලක් යොදවමින් මේ දිනවල පවතින වෛරස් රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය වන මුළු ආවරණ හා විෂබීජ නාශක දියර වර්ග විකිණීමේ ව්‍යාපාරයක් නගරය ආසන්නයේ “සුවසෙන” නමින් ආරම්භ කරන ලදී. 2020.01.05 දින රු. 60 000 ක බැංකු ණයක් ද ව්‍යාපාරය සඳහා ලබා ගන්නා ලදී.

- i. 2020.01.01 දිනට “ සුවසෙන ” ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණය වටිනාකම් සහිත ව ලියා දක්වන්න.
- ii. 2020.01.05 දිනට “ සුවසෙන ” ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීකරණය වටිනාකම් සහිත ව ලියා දක්වන්න.

## 02. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

- (අ). අයිතිකරු ව්‍යාපාරයට යොදන සම්පත් ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ( )
- (ආ). ව්‍යාපාරය බැංකුවකින් ලබා ගන්නා ණය වගකීම් ලෙස හැඳින්වේ. ( )
- (ඇ). ව්‍යාපාරයක හිමිකම් හා වත්කම්වල අගයන්ගේ එකතුව වගකීම්වල අගයට සමාන වේ. ( )
- (ඈ). ව්‍යාපාරයේ වත්කම්වලින් ණය ලබා දුන් පාර්ශ්වයට අයිති කොටස වගකීම් ලෙස හැඳින්වේ. ( )

## 03. කෙටි පිළිතුරු සපයන්න.

- 1. ගිණුම්කරණ සමීකරණය යනු කුමක්ද?
- 2. ව්‍යාපාරයකට අවශ්‍ය සම්පත් සියල්ල අයිතිකරු විසින් සපයා ඇති විටක ගිණුම්කරණ සමීකරණය ලියා දක්වන්න.
- 3. ව්‍යාපාරයකට අවශ්‍ය සම්පත් අයිතිකරු හා බාහිර පාර්ශ්ව විසින් සපයා ඇති විටක ගිණුම්කරණ සමීකරණය ලියා දක්වන්න.

04. නිවැරදි පිළිතුර තෝරන්න.

1. අයිතිකරු මුදල් යොදා ව්‍යාපාරයක් ආරම්භ කළ විට ව්‍යාපාරයේ මුදල් (A) වැඩි වන අතර, අයිතිකරුගේ (B) ද වැඩි වේ.

A හා B පිළිවෙළින් දැක්වෙන්නේ,

- (1). වත්කම, වගකීම
- (2). හිමිකම, ආදායම
- (3). වත්කම, වියදම
- (4). වත්කම, හිමිකම

2. සුනිමල්ගේ ව්‍යාපාරයේ 2020.09.01 දිනට පහත තොරතුරු ඔබට දී ඇත.

වත්කම් රු. 160 000  
වගකීම් රු. 40 000

ඉහත තොරතුරුවලට අනුව සුනිමල්ගේ ව්‍යාපාරයේ 2020.09.01 දිනට හිමිකම වන්නේ,

- (1). රු. 40 000
- (2). රු. 120 000
- (3). රු. 160 000
- (4). රු. 200 000

2020.12.31 දිනට සඳුනිගේ ව්‍යාපාරයේ පහත තොරතුරු ඔබට දී ඇත. එම තොරතුරු ඇසුරෙන් අංක 3 සිට 5 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

	(රු.)
ලී බඩු	160 000
මුදල්	25 000
ණයගැනියෝ	12 000
බැංකු ණය	50 000
භාණ්ඩ තොගය	30 000
ණයහිමියෝ	18 000

3. සඳුනිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට වත්කම් වන්නේ,

- (1). රු. 197 000
- (2). රු. 227 000
- (3). රු. 233 000
- (4). රු. 295 000

4. සඳුනිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට වගකීම් වන්නේ,

- (1). රු. 50 000
- (2). රු. 62 000
- (3). රු. 68 000
- (4). රු. 159 000

5. සඳුනිගේ ව්‍යාපාරයේ 2021.12.31 දිනට හිමිකම වන්නේ,

- (1). රු. 159 000
- (2). රු. 165 000
- (3). රු. 177 000
- (4). රු. 227 000

05. සිතුම්ගේ ව්‍යාපාරයේ 2021.09.01 දිනට පහත සඳහන් ශේෂ දක්නට ලැබුණි. දී ඇති තොරතුරු ඇසුරෙන් අයිතිකරුගේ හිමිකම ගණනය කරන්න.

වත්කම්:-	(රු.)
ලී බඩු උපකරණ	450 000
භාණ්ඩ තොගය	160 000
ණයගැනියෝ	140 000
මුදල්	150 000
වගකීම්:-	
බැංකු ණය	250 000
ණයහිමියෝ	150 000

06. වත්කම = හිමිකම + වගකීම් යන ගිණුම්කරණ සමීකරණයට උපකල්පිත වටිනාකම් ආදේශ කරමින් ගිණුම්කරණ සමීකරණයේ විවිධ අවස්ථා ගොඩ නගන්න.